

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගහ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ගහ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්වීම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්වීම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්වීම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල පැවති රු. 103,625ක ජල තැන්පතු ශේෂයට අදාළ ලේඛන හා ලිපිගොණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	ශේෂය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන, උපලේඛන හා ලිපිගොනු පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති			
රීති 59	සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය ආරම්භයේ දී සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.	-එම -	සමීක්ෂණය නියමිත කාලය තුළ සිදු කර ව්‍යාපාර හඳුනාගත යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

මු.රෙ.571(3) 2020 සිට 2024 ජුනි දක්වා පොදු තැන්පතු ගිණුමෙහි ඇති රු.5,786,711 ක් වටිනා තැන්පතු 45 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. ඉදිරියේ දී නිවැරදි කරන බව. කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

(ඇ) 2016 පෙබරවාරි 23 දිනැති අංක 1955/07 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ ප්‍රචාරක දැන්වීම් පිළිබඳව අතුරු ව්‍යවස්ථාවේ 02 ඡේදය සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.117,763 ක දැන්වීම් පුවරු 32 කින් මුදල් අය කර නොතිබුණි. -එම - අතුරු ව්‍යවස්ථා ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 30,288,704 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.23,849,287 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	3,882,520	3,950,144	3,551,701	1,821,627	5,982,520	2,936,972	3,151,859	1,423,184	
(ii) කුලී	8,272,520	10,470,099	9,783,221	2,357,126	20,937,500	6,653,946	6,392,400	1,670,248	
(iii) බලපත්‍ර ගාස්තු	1,290,000	1,363,242	1,300,242	103,500	725,100	180,000	184,500	40,500	
(iv) වෙනත් ආදායම්	38,571,500	43,684,672	47,084,668	28,769,224	62,673,000	32,685,162	33,362,273	32,169,220	
එකතුව	52,016,540	59,468,157	61,719,832	33,051,477	90,318,120	42,456,080	43,091,032	35,303,152	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු වරිපනම් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට එකතුව රු.1,558,388 ක හිඟ ශේෂයක් පැවති අතර ඒ තුළ රු. 5000ට වැඩි වරිපනම් ඒකක 60ක රු.597,646 ක හිඟයක් පැවතිනි. මේ සම්බන්ධයෙන් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තිය අනුව කටයුතු කර හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	අය කර ගැනීමට කටයුතු කරන බව.	පනතේ විධිවිධාන අනුව කටයුතු කර ආදායම් අය කළ යුතුය.
(ආ) කුලී සභාවට අයත් කඩ කාමර 14 කින් වසර 03 කට පෙර සිට පැවත එන රු.1,674,880 ක හිඟ කඩ කුලී අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ මුදල් අය කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම් (i) උසාවි දඩ හා මුද්දර ගාස්තු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.477,166 ක් හා මුද්දර ගාස්තු රු.26,605,530 ක් අය විය යුතුව තිබුණි.	-එම-	උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙත්වා ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) ත්‍රීරෝද රථ නවතා තැබීමේ ගාස්තු සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට රු.1,451,730 ක හිඟ ශේෂයක් පැවති අතර දෙසැම්බර් 31 දිනට එය රු.1,396,830 ක් විය. මේ තුළ වසර 05 ට වැඩි කාලයක සිට පැවත එන පුද්ගලයින් 27 කගෙන් ලැබිය යුතු රු.661,340 ක හිඟ ශේෂයක් විය.	ඉදිරියේ දී අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

2024 පෙබරවාරි 27 වන දින ධාවන සටහන් හා මයිලෝ මීටර් භෞතික පරීක්ෂාවේදී කැබ් රථයක මයිලෝ මීටරය අනුව ධාවනය කළ දුර කිලෝ මීටර් 262,779 ක් වූ අතර ධාවන සටහන අනුව එදිනට ධාවනය කළ දුර කිලෝ මීටර් 267,797 ක් වීම හේතුවෙන් කිලෝ මීටර් 5018 ක් ධාවන සටහන්වල වැඩියෙන් ඇතුළත් කර රු.227,601ක ඉන්ධන ලීටර් 627 ක් අවහාවිතා කර ඇති බව නිරීක්ෂණය විය.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

රජයට සිදු වූ අලාභය අය කර ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

අරමුදලට සිදු වූ අලාභය අය කළ යුතු අතර, ඉදිරියේ දී මෙවැනි අක්‍රමිකතා සිදු නොවීමට අභ්‍යන්තර පාලන පද්ධතිය සකස් කළ යුතු අතර වාහන අවහාවිතය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කර වගකිව යුතු නිලධාරීන් පිළිබඳව කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) සභාවේ 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම් 293 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 06 ක එකතුව රු.23,271,558 ක් වූ අතර, ඉන් වසර 1 න් 5 ක් කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.5,560,195 ක් හා වසර 05 ට වැඩි කාලයක් පවතින ශේෂ එකතුව රු.1,467,290 ක් විය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂ 02 ක එකතුව රු.28,551,235 ක් වූ අතර, ඉන් වසර 1 න් 5 ක් කාලයට අදාළ ගිණුම් ශේෂ එකතුව රු.2,739,305 ක් හා වසර 05 ට වැඩි කාලයක් පවතින ශේෂ රු.428,170 ක් විය.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේ දී කටයුතු කරන බව.

ඉදිරියේ දී කටයුතු කරන බව.

කඩිනමින් ගෙවීමට කටයුතු කරන බව.

නිර්දේශය

පදිංචිය සඳහා යොදා ගෙන ඇති ගොඩනැගිලි සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

ලැබිය යුතු ශේෂයන් අය කළ යුතුය.

ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කළ යුතුය.

(ඇ)	සභාවට අයත් ඇත්ගාල ක්‍රීඩාපිටිය අසල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන, ගිවිසුම්ගත වීම සහ කුලී අය කිරීමකින් තොරව 2021 නොවැම්බර් 01 දින සිට ඇත්ගාල නව පොලිස් ස්ථානය වෙත ලබාදී තිබුණි.	ඉදිරියේ දී කටයුතු කරන බව.	අදාළ අනුමැතිය ලබා ගෙන ගිවිසුම්ගත වී කුලී අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
-----	--	---------------------------	--

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 සැප්තැම්බර් 28 වන දින මිලදී ගෙන තිබුණු රු.2,494,800 ක් වූ කසල දාහක යන්ත්‍රය වර්ෂයක පමණ කාලයක සිට නිෂ්කාර්යයව පැවතුණි.	ඉදිරියේ දී භාවිතයට ගන්නා බව.	කසල කළමනාකරණය සඳහා දාහක යන්ත්‍රය භාවිතයට ගත යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 218 ප්‍රකාරව, සෑම වර්ෂයකට වරක්ම වත්කම් සමීක්ෂණයක් සිදු කළ යුතු වුවත්, 2022 නොවැම්බර් 23 වන දින සමීක්ෂණ මණ්ඩලයක් පත් කළ ද, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් අදාළ වත්කම් සමීක්ෂණය සිදු කර නොතිබුණි.	ඉදිරියේ දී වත්කම් සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව.	රීති 218 ප්‍රකාරව වත්කම් සමීක්ෂණය කළ යුතුය.
(ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වන වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් කැබලි 25 ක අයිතිය පවරා ගෙන නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	සභාව සතු දේපළ අයිතිය පවරා ගත යුතුය.
(ඇ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 01 රූඩ් 03 පර්චස් 05.26 ක් වූ කුරුළුවත්ත පිහිටි ඉඩම සභාව වෙත පවරා ගැනීම සඳහා 2023 අප්‍රේල් 28 වන දින රු.9,993,090 ක් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ගෙවා ඇතත්, සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට එම ඉඩමේ අයිතිය පවරා ගෙන නොතිබුණි.	ඉදිරියේ දී කටයුතු කරන බව.	පසු විපරම් කඩිනම් කර ඉඩම පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

අනුමත හා තථ්‍ය කාර්ය මණ්ඩලය සැසඳීමේ දී තනතුරු 08 ක පුරප්පාඩු 10 ක් සහ එක් තනතුරක අතිරික්ත 11 ක් පැවතුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

අදහස් දක්වා නොමැත.

නිර්දේශය

සේවක පුරප්පාඩු හා අතිරික්තතා කළමනාකරණය කරගත යුතුය.